

කොළඹ විශ්වවිද්‍යාලය  
සුහ සාධන වෙළදා ක්‍රමය- 2024  
ප්‍රතිලාභ ඉල්ලුම් පත්‍රය  
බාහිර ප්‍රතිකාර / ඇස් කන්නාඩි

## (ಕಾರ್ಯಾಲಯಿ ಪ್ರಯೋತನೆಯ ಸಳಭಾ )

සාමාජික අංකය: .....

## යෝජනා ක්‍රමය I

යොෂනා ක්‍රමය II

ಯෝජනා ක්‍රමය III

அய்கும்கருதேன் நம :..... ( மன/மிழ/மைய )

ନନ୍ଦନୁର:..... ଚେପ୍ଟେଯ କରନୁ ଆଣ୍ଟିଯାଃ .....

දුරකථන අංකය: (කාර්යාල)..... ජ්‍ය.ගු.ම:.....

වයස: ..... විවාහක/අවිවාහක: .....

(පියලුම බේජපත් වෙනත් කොළඹ අලවා මෙම ඉල්ලුම් ප්‍රති ප්‍රති ය සහ මහ අමුණා හා සේවක කටයුතු අංශයේ ඇති අදාළ ලේඛනයේ සහන් කිරීමට කාරුණිකවන්න. පියලුම බේජපත් වල දිනය හා වෙබ්සූරියාගේ නිල මූල්‍ය තැබෑදු යුතු බවන්න.)

ප්‍රතිකාර කරන ලද රෝගීයාගේ නම / නම් නැකම	අයදුම්කරුට ඇති නැකම	ප්‍රතිකාර කළ වෛද්‍යවරයාගේ නම	ප්‍රතිකාර ලද දිනය / දින
1.			
2.			
3.			
4.			

**බිල්පත් පිළිබඳ විස්තර (වෛදා / ආරෝග්‍යකාල / බෙහෙත් කාල)**

(బెహేన్ మాలు నీర్లపత్త సద్గు వెవెళ్లవరయాతో బెహేన్ వివిధార్థిల ద్వారా అభిశీలించి గుర్తు అనర్పణత ద్వారా తొరణ్ణర్థ తఱబుర్య కిరిం సద్గు అవిష్య క్రియల్లో ద్వారా అయిత్తిపుత సమాజ ద్విర్పణన్ కలిగుతున్నాడు.)

අභ්‍ය අංකය	බල්පත් අංකය	කුමක් සඳහාද යන වග	බල්පත් නිකුත් කළ දිනය	මුදල රු.
1.				
2.				
3.				
4.				
				එකතුව

ඉහත සඳහන් පරිදි ම විසින් රුපයල් ..... න් සඳහා වෙබඳ ගාස්තු ඉල්ලුම් කරනු ලබන අතර, ඉල්ලුම් පතෙහි දක්වා ඇති තොරතුරු ඇව්වක්ව හා යන්ත්‍රවාධීව ඉල්ලුම් පත් කර ඇති බව ප්‍රකාශ කරමි.

.....  
.....

## അയ്യുമികരൈഗേ അത്സന

-( කාර්යාලයේ ප්‍රයෝගනය සඳහා පමණි)

## අංග ප්‍රධානීගේ නිරද්‍රේශය

අයදුම්කරු විසින් සපයන ලද සියලු තොරතුරු, වෙවැනු වාර්තා හා බිල්පත් පිළිබඳ සලකා බැලීමෙන් පසු ඔහු / ඇය විසින් වෙවැනු ප්‍රතිකාර සඳහා දරන ලද සම්පූර්ණ මුදල / සම්පූර්ණ මුදලින් රු:..... ක් ප්‍රතිපූරණය කිරීම මම නිරද්‍යු කරමි/නොකරමි.

ଦେଖିନ୍ତା.....

අත්සන / අංශ ප්‍රධාන (නිල මුද්‍රාව)

ଦିନୀ.....

## වෙද්‍ය ජිය ආචාර්ය මණ්ඩල සාමාජික (නිල මුද්‍රාව)